



කොට්ඨාස 19 වාර්ෂික වළක්වමීන් පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරකම සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස්

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරකම සඳහා උපදෙස් සටහන් ලබා දී ඇත. යෝගාරක සේවා, විශාල සාප්පු සංකීර්ණ, උත්සව කළමනාකරණය වැනි සමහර අංශවලට උපදෙස් සටහන් කිහිපයක් අදාළ වේ.

මෙම උපදෙස් කාර්යයන් නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති සමස්ත අවසරයට සටන් ටේ (මුළුමනින්ම / තෝරාගන්).

සෑම උපදෙස් සටහනක්ම සෞඛ්‍ය හා දේශීය වෙළඳා සේවා අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබයි. COVID-19 සම්පූර්ශණය වැළැක්වීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග ආයතන හිමිකරු / වගකිවයුතු පුද්ගලයා වෙත ඉදිරිපත් කර ඇත.



නව පිටත රටාවක් උදෙසා
ප්‍රධාන මාර්ශ්‍යක යුතුවයා තොරකි
TOWARDS A NEW NORMAL



MINISTRY OF HEALTH
AND INDIGENOUS
MEDICAL SERVICES



World Health
Organization



GOVERNMENT MEDICAL
OFFICERS ASSOCIATION



SRI JAYAWARDENEPURA
KOTTE MUNICIPAL
COUNCIL



කොට්ඨාස-19 ව්‍යාප්තිය වළක්වම්න් පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස්

24. ගරීර සුවතා මධ්‍යස්ථාන

නියෝග පත්‍රික / උපදෙස්

හිමිකරු / කළමනාකරුවන්

- මූහුණු ආචාරණ, විෂේෂ නාගක වැනි අවශ්‍ය සැපයුම් ලබා ගත හැකි බවට තහවුරු කර ගැනීම සහ අවශ්‍යතාවය අනුව අවම කාරිය ම්‍යෙන්ඩලයක් යොදවා ගැනීමට කටයුතු කිරීම.
- අවම වශයෙන් මිටර 1 ක පුද්ගල දුරස්ථාවයක් පවත්වා ගැනීම සඳහා සියලු ව්‍යායාම උපකරණ සැලකිය යුතු පරතරයකින් තබන්න. සේවාදායකයින් යාබද උපකරණ හාවතා කරන විට පවා ඔවුන් එකිනෙකාට මූහුණට මූහුණ නොගැටෙන ලෙස ව්‍යායාම වල නිරත වන බව සහතික වන්න.
- කොට්ඨාස-19 ඇතිරිම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සියලු උපදේශකයින් සහ කාරිය ම්‍යෙන්ඩලය දැනුවත් කරන්න. (දැන් වල සහිපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම, කිරීසුම යාමේදී / කැස්සකදී විෂු කඩාසියකින් හෝ වැළැක්වෙමේ ඇතුළු පැන්තෙන් මූබය සහ නායා ආචාරණය කර, වැඩිය හැකි බදුනකට විෂු බැජැර කිරීම, අවම වශයෙන් මිටර 1 ක් වන් පරතරයක් අන් අය සමග පවත්වාගැනීම, මූහුණු ආචාරණ යුදුසු පරිදි හාවතා කිරීම).
- දෙපාර්තමේන්තුව ආසන්නව සහන් යොදා අන් සේවාදාය හැකි ස්ථානයක් ස්ථානගත කරන්න.
- සියලුම සේවාදායකයින් සහ සේවාදායකයින් ඇතුළුවීමේදී උණ, කැස්ස සහ ග්‍රැව්සන රෝග ලක්ෂණ පිළිබඳ විමසීමක් කරන්න.
- සියලුම සේවකයින් සහ සේවාදායකයින් සඳහා ඇල්කොහොල් අඩංගු දැන් පිරිසිදුකාරයක් තබන්න.
- සියලුම සේවාදායකයින්ගේ ලිපිනය සහ දුරකථන අංකය වැනි විෂ්ටරේ ඇතුළත් ලේඛනයක් පවත්වාගනන්න.
- වරකට ව්‍යායාම ගාලාවේ සිටින ගෙවුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව හැකි තරම් අඩු කරන්න. සේවාදායකයින් සඳහා කාල පරාසයන් වෙන් කිරීම සහ තදබදය වැළැක්වීම සඳහා යුදුසු වෙළාවක් වෙන් කරවගන්නා ලෙස සේවාදායකයින්ට උපදෙස් දෙන්න. වෙළාවක් වෙන් කර ගැනීමේදී සැම විමසන රෝග ලක්ෂණ ඇත්දැයී සේවාදායකයාගතන් විමසන්න.
- සැයියක් උපරිම වේලාව පැයකට හෝ රේට අඩු කාලයකට සීමා කරන්න. මෙය පැමිණීමේ වාර ගණන වැඩි කරන තමුන් සෙනග තදබදය වැඩි නොවේ. අධික තදබදය සීමා කරන බැවින් සතියකට දින දෙකක් හෝ තුනක් පුහුණු වීම සඳහා අවස්ථාව ලබා දෙන්න.
- ව්‍යායාම ගාලාවට හොඳින් වාතාගුරු ලැබෙන බව තහවුරු කරන්න. වායුසම්කරණ යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරීන්වය සහතික කිරීම හා තැබුම් වාතාගුරු නිනරම ලැබෙන බව තහවුරු කරන්න. සතියකට වනාවක් වායුසම්කරණ යන්ත්‍රය පිරිසිදු කරන්න.
- නිනර ස්පර්ශ කරන ලද පාෂ්ධ්‍යන් (දෙපාරු හැඩාල, ජල කරාම, ව්‍යායාම උපකරණ වල ස්පර්ශක තිර ආදිය), සහ උපකරණ පිරිසිදු කර විෂේෂභරණය කරන්න. බිම්බෙල් බාර, බිම්බෙල්, ව්‍යායාම උපකරණ වල හැඩාල එක් එක් සේවාදායකයන් හාවතියෙන් පසු විෂේෂභරණය කළ යුතුය.
- අදුම මාරු කිරීමේ කාමර, තාන කාමර හා වැසිකිලිය නිනරම පිරිසිදු කර විෂේෂභරණය කළ යුතු අතර පිරිසිදු කිරීමේ සටහනක් පවත්ව ගත යුතුය. හැකි නම්, සේවකයින් සහ සේවාදායකයින් සඳහා ඇදුම මාරු කිරීමේ කාමර, තාන කාමර හා වැසිකිලිය වෙන් වශයෙන් වෙන් කළ යුතුය.
- ඇදුම සහ බැඩි බාහිරාදිය ගබඩා කිරීමේ පහසුකම් වෙන වෙනම ලබා දිය යුතු අතර සහ නිනිපතා විෂේෂභරණය කළ යුතුය.
- සේවාදායකයින්ට දෙපරකඩ අසලදී ව්‍යායාම කිරීමට හාවතා කරන පාවහන් මාරුකළ යුතු බවන්, පිටතදී හාවතා කරන පාවහන් යුතු ගැලය ම්‍යෙන්ඩලයක් සේවාදායකයින් ස්ථානයේ ගැලවා තබා ඇතුළට පැමිණීමට පමණක් අවසර ලබා දෙන්න.
- දිනකට අවම වශයෙන් තුන් වතාවක්වන් විෂේෂ නාගකයන් මහින් ව්‍යායාම මධ්‍යස්ථානය පිරිසිදු කරන්න.
- බිම්වත වතුර සැපයීමේදී ඉවත දැමිය හැකි කොළඹ ලබා දීම හෝ සේවාදායකයින්ට තමන්ගේම වතුර බෝතල් රැගෙන එන ලෙස ඉල්ලා සිටින්න
- සේවාදායකයින් සඳහා අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමේ තුමසක් සකසන්න. සම්පූර්ණ මුදල ගෙවීමට සේවාදායකයින් දිරීමන් කිරීමෙන් මුදල් හැසිරවීම අවම කරන්න.
- සෞඛ්‍ය සම්පත්ව සේවාදායකයින් සඳහා මෙම කාල පරිවිශේෂය හාවතා කරන ලෙස සේවාදායකයින්ට දැන්වන්න. මෙම කාලය කාය වර්ධනය හෝ වේගයෙන් බර අඩු කර ගැනීම සඳහා නොවන බව දන්ත්වන්න. ව්‍යායාම ගාලාවේ අවශ්‍ය අවම කාලයක් පමණක් යොදා පුහුණුවීම කටයුතුවල නිරත වන ලෙස සේවාදායකයින්ට දැනුම දෙන්න.



කොට්ඨාස-19 ව්‍යුහීනිය වලක්වම්න් පොදු මහජන පෙ වත්තීනිය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස් උග්‍රීයාවෙන් පෙන්වනු ලබයි

- ලබා දී ඇති උපදෙස්වලට අනුකූල බව දක්වමින් ඔහු විසින් එකඟතා ප්‍රකාශය පිරවිය යුතුය. සම්පූර්ණ කරන ලද එකඟතා ප්‍රකාශයේ මුල් පිටපත ප්‍රදේශයේ සෞඛ්‍ය වෙළඳු නිලධාරිවරයා වෙත යැවිය යුතුය. එහි පිටපතක් අදාළ පළාත් පාලන ආයතනයට (මහ නගර සභාව / නගර සභාව / ප්‍රාදේශීය සභාව) යැවිය යුතු අතර තවත් පිටපතක් තමන් සනුව් තබා ගත යුතුය. ඉහත මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපෑදීම සහතික කිරීම අපිතිකරු / භාරකරු ගෙන විගකීම වේ.

සේවකයින් / උපදේශකයින්

- ඔබට උණ සහ/හෝ කැස්ස සහ උගුරේ අමාරුව වැනි ශ්වසන රෝග ලක්ෂණ ඇත්තම් ව්‍යාම සඳහා තොකත්ත.
 - පිටතදී පළදින ඇදුම් හා පාවහන් මාරු කර රාජකාරීයේ යෙදෙන්න. ඔබේ ව්‍යාම ඇදුම් දිනපතා සේදා අවශ්‍ය වේලා ගන්න.
 - අනෙකත් සේවකයින්ගෙන් සහ සේවාදායකයින්ගෙන් ප්‍රමාණවත් ගාරීරක දුරක් (මිටරයක්) පවත්වා ගැනීම සඳහා ලබා දී ඇති උපදෙස් පිළිපෑන්න.
 - තිනර ස්පර්ශ කරන ලද පාඨ්‍යයන් සහ උපකරණ ස්පර්ශ කිරීම සහ හැඳිරවීම අවම කරනත්.
 - එක් සේවාදායකයෙකුට උපදෙස් දී වෙනත් සේවාදායකයෙකු වෙත යොමු වීමෙදී සඟන් යොදා අන් සේදාන්න. ව්‍යාම උපකරණ හා ඒවායේ ස්පර්ශක භාවිතයෙන් පසු ඇල්කොහොල් අධිංශු දැන් පිරිසිදුකාරයක් හාවිතා කර දැන් පිරිසිදු කර ගන්න.
 - වතර විදු හෝ නැංු ගාරජ්‍ය වැනි උපකරණ එකිනෙක අතර බෙදාහැගෙන පාවිච්ච තොකරන්ත.

සේවාලාභීන් / සේවාදායකයින්

- ඔබට උණ සහ/කැස්ස සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇත්තම් ව්‍යායාම මධ්‍යස්ථානයට නොයන්න.
 - ව්‍යායාම මධ්‍යස්ථානයට යාමට වේලාවක් වෙන් කරවාගෙන, වෙන් කරගන් වේලාවට පමණක් යන්න.
 - ව්‍යායාම කාලාවෙන් පිටත්ව යන එවිට තත්පර 20 ක් සඩන් හා වතුරෙන් ඕනෑම අන් භෞදින් සේදන්න.
 - දෙර හැඩා, ජල කරාම වැනි නිතර ස්පර්ශ වන මත්මිලි නිතර ස්පර්ශ කිරීමෙන් වළකින්න.
 - පිටතින් යාවත් වන පාවහන් දෙරටුව අසල ගලවා ව්‍යායාම මධ්‍යස්ථානය තුළ භාවිතා කිරීමට වෙනමම පාවහන් යුතු ගෙයක් භාවිතා කරන්න.
 - ඔබට වතුර බේත්තලයක් ව්‍යායාම කාලාවට ගෙන එන්න. තැවත පිරවීමේදී බේත්තලයේ කට ජල කරාමය ස්පර්ශ නොවන බවට වග බලා ගන්න.
 - ව්‍යායාම කාලය මිනින්ත 60 කට වඩා අඩු කරන්න. ව්‍යායාම කාලාව තුළ අන් අය සමඟ කතාබස් කරමින් චේලාව අපන් නොයවන්න.
 - යහපත් සෙසාඩා තත්වයක් පවත්වා ගැනීම සඳහා සතියකට දින දදකක් හෝ තුනක් පූහුණු වීම කරන්න. මෙම කාලය කාය වර්ධනය හෝ වේගයෙන් බර අඩු කර ගැනීම සඳහා නොවේ.
 - සවස 5 සිට රාත් 8.00 තේවා කාරුයනුල වේලාවෙන් තැව ව්‍යායාම මධ්‍යස්ථානය භාවිතයෙන් වළකින්න.

න්‍රිරද්‍යා තියාත්මක න්‍රිරීම සඳහා වැඩිඩිලිවෙල

- ව්‍යායාම ගාලාවට පිවිසෙන ස්ථානයේ තෝරාගත් පුදරිණය කරන්න.
 - සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය.
 - මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් අධික්ෂණය හා අධික්ෂණය කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.



సెయిబ్రియ టేప్‌లు, అదియక్కు తనరాలు

ମୀର୍ତ୍ତମାନ କେବଳ ଅନ୍ତିମ ରୂପିଣୀ

କୋଡ଼ିଆ କୌଣସି ଅଧିକାରୀଙ୍କ ପାଇଁ

28/05/2020 සේවක දෙරා අයත්ත ලෙසෙලු සෞඛ්‍ය කිහිපිය රෝගී සේවා අමාත්‍යාංශය

සේවය සහ දේශය වෙදුන් "ස්වභාවිතය"

385. പ്രത്യേകം വിലും കുറവാണ് 10.